



30 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන
ඡායාරූප තරඟය.

" මනුෂ්‍යත්වයේ උතුම් බව "

කොළඹ විශ්වවිද්‍යාලයේ, මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රයේ 30 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද ඡායාරූප තරඟයට ඡායාරූප භාරගනු ලැබේ.

තරඟයට ඉදිරිපත් වීම සඳහා කරුණාකර පහත දැක්වෙන මාර්ගෝපදේශ සහ නීති හොඳින් අධ්‍යයනය කරන්න.

සියලුම වයස් කණ්ඩායම් සඳහා විවෘතයි.

අවසන් දිනය: 2021 නොවැම්බර් 20

ත්‍යාගයන්

- පළමු ත්‍යාගය : රු. 10,000 ක්**
- දෙවන ත්‍යාගය : රු. 7,500 ක්**
- තුන්වන ත්‍යාගය : රු. 5,000 ක්**

- a) ජයග්‍රාහී ඡායාරූප සංවත්සර ප්‍රකාශනයේ (Anniversary Publication) පළකරනු ලැබේ.
 - I. ප්‍රථම ස්ථානය සහ දෙවන ස්ථානය - සංවත්සර සමරු කලාපයේ (Anniversary Souvenir) ආවරණ පිටුවේ.
 - II. තුන්වන ස්ථානය - පුවත්හසුන් (Newsletter) කවරයේ.
- b) සියලුම සහභාගිවන්නන්ට "සහභාගීත්ව සහතිකයක්" පිරිනැමේ.
- c) සියළුම ඉදිරිපත්කිරීම් මාර්ගගත (Virtual) ප්‍රදර්ශනයකදී ප්‍රදර්ශනය කෙරේ.



තරඟ නීති හා කොන්දේසි

- a) සියලුම ඉදිරිපත් කිරීම් විනිසුරු මඩුල්ලක් විසින් විනිශ්චය කරනු ලබන අතර ත්‍යාගලාභීන් ඔවුන් විසින් තීරණය කරනු ලබයි. තරඟයට අදාළ සියළුම කාරණා සම්බන්ධයෙන් විනිසුරු මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වන අතර සියලුම තරඟකරුවන් එයට බැඳී සිටිය යුතුයි.
- b) ප්‍රතිඵල සහ ජයග්‍රාහකයින් වෙබ් අඩවිය හරහා ප්‍රකාශයට පත් කෙරේ.
- c) සත්‍යතාවය තහවුරු කිරීම සඳහා මුල් ඡායාරූපයේ JPEG හෝ RAW ලිපිගොනු ලබා ගැනීමේ අයිතිය CSHR සතු වේ. මෙම තොරතුරු ලබා දිය නොහැකි නම් ඡායාරූපය නොසලකා හැරේ.
- d) පහත සඳහන් හේතූන් මත තරඟයට සහභාගී වන්නන් ඔවුන්ගේ මුල් ඡායාරූපය තමන් සතුව තබාගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
 - I. තැගි පිරිනැමීමට පෙර ඡායාරූපයේ සත්‍යතාව තහවුරු කිරීමට.
 - II. අනාගතයේදී භෞතිකව පැවැත්වෙන ප්‍රදර්ශනයක ප්‍රදර්ශනය කිරීමට.
 - III. කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රයේ ප්‍රවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට.
 - IV. මෙම "මාර්ගෝපදේශ හා රීතිවල" කිසියම් අපැහැදිලි අවස්ථාවක හෝ මෙහි ආචරණය නොවන යම් කරුණක් සම්බන්ධයෙන් තරඟයේ තේරීම් කාරක සභාවේ තීරණය අවසාන හා තීරණාත්මක විය යුතු බැවින්.
- e) ඔබට ඡායාරූප කිහිපයක් ඉදිරිපත් කළ හැකි වේ. නමුත් සම්මාන සඳහා ඔබගේ ඡායාරූප දෙකක් හෝ වැඩි ගණනක් තෝරා ගනු ලැබුවහොත් ඔබට ලැබෙන්නේ ඉහළම වටිනාකමින් යුත් එක් ත්‍යාගයක් පමණි. කෙසේ වෙතත්, ඔබට එක් අවස්ථාවක විද්‍යුත් තැපෑලට (Email) යොමුකල හැක්කේ එක් ඡායාරූපයක් පමණි.



මාර්ගෝපදේශ

- a) ඉදිරිපත් කරන ඡායාරූපයේ පළල අවම වශයෙන් පික්සල් 640 ක් විය යුතු අතර දිග පික්සල් 1920 නොඉක්මවිය යුතුය. ඡායාරූපය 5MB ට වඩා විශාල නොවිය යුතුය. ඡායාරූපය JPEG හෝ PNG ආකෘතියෙන් ඉදිරිපත් කළ යුතුය.
- b) මීට පෙර ඡායාරූප ප්‍රදර්ශනවල සම්මාන දිනූ ඡායාරූප අදාළ තරඟ නීතිරීතිවලට පටහැනි නොවේ නම් නැවත ඉදිරිපත් කළ හැකි අතර එම ඉදිරිපත් කළ ඡායාරූප යක් භාවිතා කරන්නේ නම් එය ප්‍රකාශන පත්‍රයේ සඳහන් කළ යුතුය.
- c) පසුගිය වසර 5 තුළ ලබා ගත් ඡායාරූපයක් තරඟය සඳහා ඉදිරිපත් කළ හැකිය.
- d) සියලුම ඡායාරූප කිසිදු සංස්කරණයකට ලක් කළ ඡායාරූපයක් නොවිය යුතු අතර එහි සීමා මායිම් (Borders), සංකේත (Logo), ප්‍රකාශන හිමිකම් සලකුණු (Copyright Marks), හඳුනාගැනීමේ ලකුණු (Identifying Marks) හෝ වෙනත් දෘශ්‍යමාන සලකුණු, නොතිබිය යුතුය.
- f) ඡායාරූපයේ ගුණාත්මකභාවයට හානි නොවන ආකාරයෙන් සිදු කරන ලද වර්ණ වැඩිදියුණු කිරීම, ෆිල්ටර් භාවිතය ඇතුළු මූලික සංස්කරණයන් පිළිගත හැකිය.
- g) වෙනත් ආකාරයෙන් සිදුකරන ලද සියලුම සංස්කරණයන් (ඡායාරූප සම්බන්ධ කිරීම්, ඡායාරූපයට නව කොටස් එකතු කිරීම්, ඡායාරූපයේ අංග ඉවත් කිරීම් වැනි) සිදුකිරීම සපුරා තහනම් වේ.
- h) ඉදිරිපත් කළ සෑම ඡායාරූපයක්ම තරඟ වෙබ් අඩවියේ පළකිරීමට පෙර තෝරාගැනීම් ක්‍රියාපටිපටියකට යටත් වේ. CSHR හි අභිමතය පරිදි ඉදිරිපත් කරන ලද ඕනෑම ඡායාරූපයක් අදාළ වෙබ් අඩවියේ පළකිරීමට හෝ නොසලකා හැරීම සිදුකළ හැකිය.
- i) නිරවත, ප්‍රවණ්ඩත්වය හෝ ආගමික, සංස්කෘතික හා සඳාචාර සම්ප්‍රදායන්ට හානිකර අන්තර්ගතයන් සහිත හෝ පුද්ගල ප්‍රතිරූපයට හානිකරන අන්තර්ගතයන් හා පවතින නීතියට පටහැනි යැයි සැලකෙන සියලුම ඡායාරූප ඉදිරිපත් කිරීම සපුරා තහනම් වේ. එසේ කවර ආකාරයෙන් හෝ ඉදිරිපත් කෙරෙන ඡායාරූප වහාම ඉවත් කරනු ලබයි.



ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

- a) තරඟය විවෘත වන්නේ මාර්ගගත (Online) ඉදිරිපත් කිරීම් සඳහා පමණි.
- b) ඡායාරූප මෙම secretary@cshr.cmb.ac.lk විද්‍යුත් තැපෑල හරහා ඉදිරිපත් කළ යුතුය.
- c) විද්‍යුත් තැපෑලේ පහත සඳහන් තොරතුරු අඩංගු විය යුතුය:
 - I. ඊමේල් විෂය (Subject) "30 වන සංවත්සරය - ඡායාරූප තරඟය" ලෙස නම් කළ යුතුයි.
 - II. මාර්ගෝපදේශවල දක්වා ඇති ගුණාත්මක භාවයෙන් යුක්ත ඡායාරූපයක් විය යුතුයි.
 - III. ඡායාරූපය ගත් ස්ථානය සහ දිනය
 - IV. සම්පූර්ණ නම
 - V. සහභාගිවන්නාගේ ජාතික හැඳුනුම්පත් අංකය
 - VI. දුරකථන අංකයන් (ස්ථාවර සහ ජංගම)
 - VII. නිසි පරිදි පුරවා අත්සන් කළ ප්‍රකාශ පත්‍රය

නියමිත කාලය අවසන් වූ පසු ඉදිරිපත් කිරීම් භාරගනු නොලැබේ.